

**ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනය - 2016**

---

ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, සාමාජිකයන්ගේ අරමුදල් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 33 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන පනතේ 31 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

---

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

---

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළ වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පටිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පටිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ ස්වදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.4 තත්වාගණනය කරන ලද මතය සඳහා පදනම**

---

මෙම වාර්තාවේ 2.2 පරිච්ඡේදයේ විස්තර කර ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වාගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**  
-----

**2.1 තත්වගණනය කරන ලද මතය**  
-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් උද්ගතවන ගැලපීම්වලින් ඇතිවන බලපෑම් හැර, මූල්‍ය ප්‍රකාශන වලින්, 2016 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**  
-----

**2.2.1 ගිණුම්කරණ දුර්වලතා**  
-----

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනු ලබන කාලසීමාවට අදාළ ආදායම් හා වියදම් පමණක් ගිණුම්වලට ගත යුතු වුවද, පෙර වර්ෂවලට අදාළ විගණන ගාස්තු රු.201,691 ක් හා ඉදිරි වර්ෂ සඳහා වූ වෙබ් අලුත් කිරීමේ ගාස්තු රු.21,760 ක් සමාලෝචිත වර්ෂයේ වියදම් ලෙස සලකා තිබුණි.
- (ආ) ස්ථිර තැන්පත් සඳහා වන පොළිය වැරදියට ගිණුම්ගත කිරීම නිසා මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ස්ථාවර තැන්පතු රු.102,706 කින් වැඩියෙන් දක්වා තිබුණි.

**2.2.2 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්**  
-----

එකතුව රු.207,800 ක් වූ ලැබිය යුතු ශේෂ අයකර ගැනීමකින් තොරව වර්ෂයකට වැඩිකාලයක් ගිණුම්වල පැවතුණි.

**2.2.3 විගණනය සඳහා සාක්ෂි නොමැති වීම**  
-----

වටිනාකම රු.43,400 ක්වූ ඉන්වොයිස් විගණනය සඳහා ඉදිරිපත් නොවිනි.

**2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**  
-----

2016 ජනවාරි 25 දින ආයතනයේ සභාව විසින් පරිපාලන සහකාරවරුන් වෙනුවෙන් පාරිතෝෂික අරමුදලක් ස්ථාපිත කිරීම සඳහා රු.1,000,000 ක් තැන්පත් කර ස්ථාවර තැන්පත් ගිණුමක් ආරම්භ කිරීමට තීරණය කර තිබුණද, 2017 දෙසැම්බර් 31 දින වන විටත් ආයතනය එම තීරණය සමඟ අනුකූල වී නොතිබුණි.

**3. මූල්‍ය සමාලෝචනය**  
-----

**3.1 මූල්‍ය ප්‍රතිඵල**  
-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා ආයතනයේ මෙහෙයුම්වලින් වූ ප්‍රතිඵලය රු. 675,695 ක ශුද්ධ අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 957,662 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලවල රු. 281,967 ක පිරිහීමක් දක්නට ලැබුණි. මෙහෙයුම් ආදායම් අඩුවීම හා පරිපාලන වියදම් වැඩිවීම මූල්‍ය ප්‍රතිඵලවල මෙම පිරිහීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

සමාලෝචිත වර්ෂය තුළ ආයතනයේ මෙහෙයුම්වලින් ලද අතිරික්තය රු.675,695 ක් පමණක් ලෙස පෙන්වුවද, සේවක පාරිශ්‍රමික හා ක්ෂයවීම් නැවත ගැලපීමෙන් පසු සමාලෝචිත වර්ෂයේ අගය එකතු කිරීම රු.970,970 ක් වී තිබුණි. කෙසේ වුවද, 2016 වර්ෂයේ පරිපාලන වියදම් වැඩිවීම හා මෙහෙයුම් ආදායම් අඩුවීම නිසා පෙර වර්ෂය හා සසඳන විට සමාලෝචිත වර්ෂයේ අගය එකතු කිරීම රු.254,708 කින් අඩු වී තිබුණි.

**4. මෙහෙයුම් සමාලෝචනය**  
-----

**4.1 ආර්ථික නොවූ ගනුදෙනු**  
-----

ප්‍රධාන කාර්යාලීය ගොඩනැගිල්ලේ මූලික කටයුතු වෙනුවෙන් වැයකළ රු.342,400 ක මුදල 2009 වර්ෂයේ සිට මූල්‍ය ප්‍රකාශනවල කෙරිගෙන යන වැඩ ලෙස දක්වා තිබුණි. කෙසේ වුවද, නාගරික සංවර්ධන අධිකාරිය කල්බදු ගිවිසුම අවලංගුකර මෙම මූලික කටයුතු නිමකළ ඉඩම ආපසු පවරා ගැනීමට තීරණය කර තිබූ අතර ඒ වෙනුවට වෙනත් ඉඩමක් මේ සඳහා ලබාදීමට කටයුතු කර තිබුණි. මේ නිසා ප්‍රාථමික කටයුතු සඳහා වැයකළ මුදල ප්‍රතිඵල රහිත වියදමක් වී තිබුණි.

ආයතනයේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් විගණනයට දන්වා එවනු ලැබූයේ, “ආයතනය විසින් මෙම දේපළ වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වැයකළ මෙම මුදල ආපසු ගෙවීම නොකරන බැවින් එය ලියා හැරීමට සිදුවන බවයි.”

**5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය**  
-----

**5.1 සංයුක්ත සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම සහ අයවැය**  
-----

අනාගත ක්‍රියාකාරකම් පුරෝකථනය කිරීම සහ අපේක්ෂිත ඉලක්ක ලඟකර ගැනීම සඳහා සංයුක්ත සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම සහ අයවැය ඵලදායී ලෙස මහ පෙන්වීම සිදුකරනු ලබයි. එසේ වුවද, ආයතනය විසින් 2016 වර්ෂය ඉලක්ක කරගෙන මෙම වාර්තා පිළියෙල කර නොතිබුණි.

**6. පද්ධති හා පාලන**  
-----

විගණනයේ දී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු ආයතනයේ සභාපතිවරයාගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. අපේක්ෂිත අරමුණු ලඟකර ගැනීමට අදාළ පාලනය ක්‍රම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුව ඇත.